

මලේ අංකය: ඩි14/කාර්යක්ෂමතා කඩුම/හෙද/මිං.සං/2017,  
බන්ධනාගාර මූල්‍යෝග්‍යතාය,  
මකාලය 09.  
2017.10. 20

සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් හා  
සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ටෙල,

හෙද සේවයේ III වැනි ශේෂීයයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා  
කඩුම පරික්ෂණය - 2017 (2 චාරය)

හෙද සේවයේ III වැනි ශේෂීයය පත්වීම ලද හෙද නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය  
2017.12.17 දින යිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු ව්‍යුත්ලේඛ  
අංක 02-196/2017 හා 2017.10.13 දිනැති පොදු ව්‍යුත්ලේඛයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් දැන්වා ඇත.

02. ඒ අනුව ඔබ ආයතනයේ සේවය කරන හෙද සේවයේ III වැනි ශේෂීයයේ නිලධාරීන් මෙම විභාගයට සුදුසුකම්  
සපුරා තිබේ නම්, ඔවුන්ගේන් අයදුම්පත් කැදාවා ඔබගේ නිර්මාණය සහිත 2017.11.08 දිනට පෙර සෞඛ්‍ය  
අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විභාග) ටෙල යොමු කිරීම සඳහා මා ටෙන එවිමට කටයුතු කරන මෙන් දැන්වීම්. (අදාළ  
පොදු ව්‍යුත්ලේඛ හා අයදුම්පත මේ සමඟ අමුණා ඇත)

සි.එස්. අමරවිභාග  
පරිපාලන නිලධාරී |  
බන්ධනාගාර කොමිෂන් ජනරාල් වෙනුවට

සි.එස්. අමරවිභාග  
පරිපාලන නිලධාරී |  
බන්ධනාගාර කොමිෂන් ජනරාල් වෙනුවට

දුරකථන ) 0112669192 , 0112675011  
දෙපාල පොලෝ පෙන්වී ) 0112698507 , 0112694033  
Telephone ) 0112675449 0112675280

സംസ്ഥാനി  
Quinton  
Fax

ලිංගුව් රාජෝ )postmaster@health.gov.lk  
මින්නෙනුකළ මුක්කාරී )  
e-mail )

වෙත අවශ්‍ය ) [www.health.gov.lk](http://www.health.gov.lk)  
ඉගෙනුමත්තාම් )  
website )



இலாப குறை )  
எனது இல ) CF/EXI/08/2017  
My No )

ଓঁ পুরুষ কুমাৰ  
ই-মেইল নং :  
Your No. :

தேவை )  
திகுதி ) 2017.10. 13  
Date )

SUWASIRIPAYA

සොබන පෙශීමනු සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

சுகாதாரம், போடுணைமற்றும் சுதேசவைத்தியாுமைச்சு

Ministry of Health, Nutrition & Indigenous Medicine

පොදු විකුලේක ලිඛි අංක : 02 - 196 | 2017

පළාත් සොඛන ලේකම්වරුන්

ନିର୍ଦ୍ଦୟାରୀ ଅଧିକାରୀଙ୍କ ପତ୍ରରେ - ଶ୍ରୀ ଲାଲକୁ ପାରିବା ହେଉଥିଲା

සෙවාත් තොටියින් තෝවලා දැඩික්ස්ස්කුවීන්

ଶେବିଦ କମ୍ପ୍ୟୁଟରାଙ୍ଗର୍ଡ ଡାଟାବାଇସ ଗ୍ରାଫରେ ଡିଜଲମ ଡୋନାର୍ ଅଧିକାରୀଙ୍କରେ

පාඨෝලිය තොට්ටු දෙවා සංඛ්‍යක්ෂණීය

ମୋର କାନ୍ଦିତ ଅଧିକିନ୍ ଲେଖ

භාරා ගෙවීමේ ||| වැනි ගෙත්තියේ තිබාරිත් යෙදා මා වින කාරුදෙකුම්පතා කටයුතු පැවතුණු - 2017 (2 එය)

III සේවීය හෝ ඩිලුබරින් යැදුණ අනුමත වියුත් කුමයේ හතරවන වියුත් පියවරට එළුම්මට පෙර මූල්‍යතාවමේ දින සිට විය ය 03ක ගෙවීමට පෙර යම් විය ආදා කාර්යාලයමතා නඩුම් පරික්ෂණය 2017.12.17 වින ඩි-ඡල, පෙමුල භා ඉ-ඩුසි මධ්‍යපාලින් පවත්වනු ලැබන ඕව මධ්‍ය තිබේදානය කරනු ලැබේ. ව්‍යාපය පවත්වනු ලැබන යුතු භා මා වේලාව පෙවෙයුමෙහෙයු යැදුන් කරනු ඇත.

02 ගුදුකම්

අංක 1837/8 න් 2013.11.19 දිනැති අති විශේෂ ගයවී පළුවෙයි පල කරන ලද සංගෝධිත ගෙදු සේවී විජවිත්පාටලී සඳහන් III උග්‍ර්‍යීය යටුන් විරිග කරනු ලැබූ මෙගෙන් මෙම විශාලය සම්පූර්ණ කර තොටිගි හෙදු/ගෙදු නිලධාරීන් සහ මෙම කාව්‍යභාෂණ කෘෂික් විශාලයට පෙන් සිට ආයතන සංශෝධන හෝ මුදල් රෙඛලකි වියෙන් එහෙමත් නිලධාරීන්ට මෙම විශාලය දැඟා අයදුම් සළුවකිය.

03 ദക്ഷിണ

මෙම ව්‍යුත්ලේඛනයේ අඟට දැක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සහය කළ ගෙන්තු අයදුම්පත් ආකෘති ප්‍රධානියා මහින් කොළඹ 10, ප්‍රජා තිබුණුගම වීමලවාග කිම් මධ්‍ය, අංක 385, සොඩ්ස පොශනා සහ දේශීය සෙවකුන් අමාත්‍යාංශයේ අධික්ෂක (විනාග) වෙත 2017.11.13 දින නො රහ පෙර ලැබෙන සේ උයපදිංචි තාපෑලන් එවිය යුතුය. සෑම අයදුම්පතකම දැක්වා ඇති ගොරනුරු තිවරදී ඕනෑම ආකෘති ප්‍රධානියා විසින් සහතික කළයුතුය. තම අයදුම්පත යම්කාරුකාරී උපිනය නො පොදුගැනීම උපිනය ලියන ලද 14.35.00 ක් විසින් මුද්දුරු ඇලුවූ 9" x 4" ප්‍රමාණයෙහි මුදුම් කටයා 02 ක් එවිය යුතුය. ප්‍රමාද වි ලැබෙන අයදුම්පත්ද, අභිජ්‍යාන නො වියද සහිත අයදුම්පත්ද හැවත දැනුම් දුමකින් ගොරවී ප්‍රතිඵල්පය කළනු ලැබේ.

04 විනාග ගාස්තු

- I විනාගයට පළමුවන විනාගට ඉදිරිපත් වන අයදුම්කෘතිවල් විනාග ගාස්තු වලුන් නිදහස් කරනු ලැබේ. මිට පෙන අයදුම් කළද විනාගයට පෙනී නොකිවී අභ්‍යන්තර අයදුම්කෘතිවල් එක් විනාගයට 12 25/- මැණ්‍ය අවලංගු නොකළ මුදලද අයදුම් පැහැදිලි අලවා තමන්ගේ අත්තන නා දිනය තොදු ජ්‍රීවා නිසි ලෙස අවලංගු කළ යුතුය.
- II කිසිදු කරනුවක් මත ගෙවීන ලද විනාග ගාස්තු එවත් විනාගයේ යදානා මාර් කිරීමක් හෝ ආපදු ගෙවීමක් යුතු කරනු නොලැබේ.

05 විනාගයට ආයුලත් කරයෙමින්.

- I නිසි පරිදි අම්පුර්සා කර ඇති අයදුම්පත් යදානා අපේක්ෂකයින්ට/ අපේක්ෂකයින්ට ප්‍රාවේල පැහැදිලි නිසිය් කරනු ලැබේ. එම ප්‍රාවේලපත් නියමිත පරිදි අම්පුර්සා කර ගාලයිපත් වෙත ඉදිරිපත් සඳහා එකතු නොමැතිව විනාගයට පෙනී කිරීමට ඉඩිඇදුනු නොලැබේ.
- (අ) පරික ගැසුනුම්පාරුය  
(ආ) විලංග රාජකාරී ගැසුනුම්පාරුය  
(ඇ) විලංග රියයුර ඕලපාරුය  
(ඈ) විලංග විජේ ගමන් ඕලපාරුය

06 විනාග පරීපාටිය

මෙම විනාගය ආයතන යාග්‍රහය සහ මුදල් තැංගලුම් යනුවත් ප්‍රාග්‍රහන පැහැදිලි දෙකකින් දමන්වේය. එක් එක් ප්‍රාග්‍රහන පැහැදිලි යදානා මුළුනු 100 අ බැංකින් වෙත් කෙටි. අමත්වීම යදානා එක් ප්‍රාග්‍රහන පැහැදිලි අවම විනාගයේ මුළුනු 40 අ ලබාගත යුතුය. එක් විංකිදී හෝ කිනිපවර්යදී නොවේ වියෙන් පෙනී නිවා විනාගය අම්පුර්සා කළ නැතිය. නිලධාරීන් විනාගයට පෙනී කිවින පළමු අවධ්‍යාවේ දී ඇදා පියෙකුම විනාගයේ ආයදුම් කළ යුතුය.

07 විකා කිරීම්දෙය

කාරියක්ෂකමතා කඩුම් විනාගය

07.01 ආයතන යාග්‍රහය

මෙම ප්‍රාග්‍රහන පැහැදිලි ට්‍රිඩ්‍රාම් ප්‍රාග්‍රහන වන අනත් ප්‍රාග්‍රහන 08 කින් මින්ම ප්‍රාග්‍රහන 05 කට පිළිඳුරා යෙයින් යුතුය. කාලුය පැහැදිලි ප්‍රාග්‍රහන 03 කි.

විකා කිරීම්දෙය

- II වන පරිවිශේදය - ගේවියට බැඳුවා ගෙනිං්ඩ් කාර්ය පරීපාටි නා පත් කිරීම්  
III වන පරිවිශේදය - මාර් කිරීම්  
VII වන පරිවිශේදය - වැඩුප්  
VIII වන පරිවිශේදය - අතිකාල දිවනා කිවාතු ද්‍රව්‍ය නා තිවාතු ද්‍රව්‍ය යදානා එලුව් නා දිමනා  
XII වන පරිවිශේදය - කිවාතු  
XIII රාජ පරිවිශේදය - දුම්රිය ඕලපාරු  
XVII වන පරිවිශේදය - අනුග්‍රහ එක් ප්‍රාවේල පැහැදිලි  
XXII වන පරිවිශේදය - දුන යාධික පහසුකම්  
XXV වන පරිවිශේදය - ව්‍යෝගිය යාග්‍රහිත කාමාකිජයන්ට අනුග්‍රහ

07.02 මුදල් රෙඛලයි

මෙම ප්‍රති පැවතාමක ප්‍රති පැවතාමක වන අතර ප්‍රති 08 සින් ඩිසැම්බර් ප්‍රති 05 සහ පිළිගුරු යාපයින පුදුය.

විශය හිරිපේෂකය

මුදල් රෙඛලයි සංග්‍රහයේ ම.ප. 1 සිට 157 දස්ථා කංගු පිළිච්චාව පරීක්ෂා කංගු ලැබේ.

08. විශය සැකින්න රෙඛලයි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විධින් වෙනත් අපේක්ෂකයෙකුන් උත්තර පැවතින් හෝ ඇමහ හෝ පොතකින්, හෝ ක්‍රියා ආකාරයක සහනත් යිනින් කොළඹයින්, හෝ වෙනත් කිසිවිධින් හෝ ගෙන බල උත්තර ලුවීම ගනනමිය. වෙනත් අපේක්ෂකයෙකුන් උත්තර පැවත දෙය බැලුමද නොකළ පුදුය. එයෙම වෙනත් ආකුෂීකරණවෙතුව උදුව කිරීමෙන් හෝ වෙනත් ආකුෂීකරණවෙතුව හෝ පුද්ගලයෙකුන් උදුව ප්‍රකාශනයේද වැළැක තිබේ පුදුය. තවද රූගම දුරකථන හා ඒ හා යම්හ යාන්ත්‍රියෙන් හා විදුල් උපකරණය පාවතා කිරීමෙන් වැළැක සිටිය පුදුය. මෙම කිරීම සඳහා පැවත පිළි අනු ලිඛි ඩිසැම්බර් දුදුවීමේ ලැක්මට වෙත් විනු ඇත.

09. කංගුකර මෙම වැළැකුවයේ අඩංගු දා මධ්‍ය ආකෘතයේ යෙවෙයි තියුණු කිරීම අදාළ තිලකීන්ගේ දැනගතීමට සළුයුවෙන්න. මෙම හොරුගුරු [www.health.gov.lk](http://www.health.gov.lk) එකිනී අවශ්‍යෙක්ද මුඩා ගත හායිය.

ස.ප. : විශය නිවේදකයේ පෙමු දා මධ්‍ය ආකෘතයේ යෙවෙයි තියුණු කිරීම අදාළ තිලකීන්ගේ දැනගතීමට සළුයුවෙන්වේ.

ව්‍යුත්, ඩී. විළ්. රත්නාත්  
නියෝජක අධ්‍යක්ෂ රහස්‍ය (පාලන) II  
යොමු යෙළුම් සා ඇඟිය පෙවුදා අමාත්‍යාංශය  
"සුවිධීපාය"  
385. සුරත විදුල්ගාලු විමුදුවිංක ප්‍රා මාවත.  
පොදු මාලුම් 10.

නම ව්‍යුත් රුමුන්ස්  
නියෝජක අධ්‍යක්ෂ රහස්‍ය (පාලන) II  
ලේඛක වෙනුවට  
යොමු යෙළුම් පෙවුදා අමාත්‍යාංශය

- |         |                                                                                           |
|---------|-------------------------------------------------------------------------------------------|
| පිටපත - | 1. ති.අ.ඡ ( අධ්‍යක්ෂ, පුදුණු හා පරියේකන) - අ.ක.ය.                                         |
|         | 2. අධ්‍යක්ෂ (පාලන) I - අ.ක.ය.                                                             |
|         | 3. අධ්‍යක්ෂ (කොද, පාලන) II - අ.ක.ය.                                                       |
|         | 4. අධ්‍යක්ෂ (කොද, අධ්‍යක්ෂ යෙවා) - අ.ක.ය.                                                 |
|         | 5. අධ්‍යක්ෂ (කොද, පෙවුදා යෙවා) - අ.ක.ය.                                                   |
|         | 6. අධ්‍යක්ෂ (පාලන) V - අ.ක.ය.                                                             |
|         | 7. උච්ච භාවුදායාවිරෝධ - අ.ක.ය.                                                            |
|         | 8.අපුරුවේද කොමියරිය - අ.ක.ය.                                                              |
|         | 9.කියුම කොද, විදුල්ප්‍රතිච්චයෙන්ට - 2017.12.17 වන දින මෙම විශය යාදා ගාල වෙන් කිරීම යුතුය. |

EXI

කාර්යාලිය ප්‍රෙක්ෂණය යොමු

ଫାଲ୍ଗନ ଅଯତ୍ତିପତ୍ର

## EXI

05. (a) මෙම පුරුෂ හෙම විභාගයට පෙන් සිටියේදී ? .....  
 (b) අයදුම්පත් ඉදෑරිපත් කැස්නේ පුරුෂ විභාග නොවී තම් මුද්දුර අලවා යිනිදී ? .....

මුද්දුර කොටුව

06. අයදුම්කරුගේ සහභාග

මෙය දැනුම ආ වියවාය යටිදී.

(I) මෙම අයදුම් පූරුෂය දදුහත් හරි අයි කොටුවා ඩය සිට්, මෙම විභාගයට මා පෙන් සිටින්නේ පුරුෂ විභාග මෙයිදා වෙශී අනවාය මධ්‍ය/පුරුෂ විභාග නොවන ඕයින් ඔ ..... ඒ පටින මුද්දං අලවා අයි මෙන් \* මෙම අයදුම් පූරුෂට මා විධින් අලවා ඇයි මුද්දං අවලු-ඇ සිටිලට හෝ විලු-ඇතු ප්‍රවිචිච් තොකටන ඔද මුද්දං මෙන් ප්‍රකාශ කාලී.

(II) යොමිස පෙළුෂනා ආ ගේරිය වෙවිදු අම්බන්-යය විධින් විනාය පිළිමදුව රැකිව ඇයි තිබිරියි වෙළව රිජ්‍යාව තුළ සිටිමෙන්, මෙම විභාගය පිළිමදු විභාගයා අනුව මා මුද්දුයේදා ඔව පෙන් යොමිනා, මාගේ විභාගයාදීස්සන්වය අවලු-ඇ සිටිලට ගැනු ලුණ සාර්ථක මෙම විභාග වන සිට් මෙයින් සහභාග කාලී.

දිනය .....  
අයදුම්කරුගේ අත්සන

07. වියයේ ප්‍රේමියේ හෙද නිලුධාරීනියායේ සහභාග

..... මහතා/මිය/මෙන්ස්\* III ටික

ප්‍රේමියේ හෙද නිලුධාරීනියා / නිලුධාරීයා වියයෙන් මෙය අ-යෙය යෙවිය කාර්ය තුව සහභාග කාලී.

දිනය .....  
වියයේ ප්‍රේමියේ හෙද නිලුධාරීනියාගේ අත්සන  
(මුදව තැබීය පුදුය)

08. පොදුගලුව ලුපිලෙකු ආර විභාග නිලුධාරීනියා / නිලුධාරීනියාගේ සහභාග

අයදුම්පත් සාර ගත්ත අවශ්‍ය දිනයට පෙන් අයදුම්පත් මා වෙය මාරුන් සිට්, පොදුගලුව ලුපිලෙකුවේ ඇයි කොටුතාරවිලුව අනුව අයදුම්කරු විධින් සිටියෙන් මෙම අයදුම්පත් මෙම අයදුම්යාගේ විවෘත පොදුගලුව ගෙනුවනු සිට් සහභාග කාලී.

දිනය .....  
තුව දෙ අත්සන

09. ආයතන උධිකියායේ සහභාග

..... මහතා/මිය/මෙන්ස්\* ..... නිලුධාරීයා

වියයෙන් මෙම අයදුම්යාගේ යෙවිය සාර සිට්, මෙම විභාගය පෙන් සිටින්නේ පුරුෂ විභාග මෙයි / පුරුෂ විභාග නොවන සිට් ඔ ..... ඒ පටින මුද්දං මෙම අයදුම් පූරුෂ අලවා ඇයි සිවු / මුද්දං අවලිලට අනවාය සිවු \* අයදුම්පත් දී සිටින ගොටුතාරා අයදුම්කරුගේ පොදුගලුව ලුපිලෙකුවේ ඇයි ගොටුතාරා අනුව සිටියෙන් සිට්, මෙම විභාගයට යෙහි සිටිලට මිශ්‍ර/අයෙරු \* මුද්දුකම් ඇයි සිට් මා මුද්දුරිවාදු අසන්ස් නැඳ සිට් සහභාග කාලී.

දිනය .....  
ආයතන උධිකියායේ අත්සන  
(මුදව තැබීය පුදුය)

10. විවිධයා කොට්ඨාස / වියෙකින විභාගට උධිකියායේ සහභාග

..... මහතා / මහත්මිය / මෙන්ස් III වන ප්‍රේමියේ හෙද නිලුධාරීයා / නිලුධාරීයා වියයෙන් මෙය ආයතනයේ යෙවිය සාර සිට්, අයදුම්පත් දී සිටින ගොටුතාරා අයදුම්කරුගේ පොදුගලුව ලුපිලෙකුවේ ඇයි ගොටුතාරා අනුව සිටියෙන් සිට්, මෙම විභාගය පෙන් සිටිලට මිශ්‍ර/අයෙරු \* මුද්දුකම් ඇයි සිට් මා මුද්දුරිවාදු අසන්ස් නැඳ සිට් සහභාග කාලී.

දිනය .....  
විවිධයා කොට්ඨාස / වියෙකින විභාගට උධිකියායේ අත්සන  
(මුදව තැබීය පුදුය)

( \* - අනවාය කොට්ඨාස සාර සිටින්ක. )